

විගණකාධිපති දෙපාර්තමේන්තුව

306/72

පොල්දූව පාර

බත්තරමුල්ල

විගණකාධිපති දෙපාර්තමේන්තුවේ සියළුම නිලධාරීන් වෙත,

විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහා ප්‍රශංසා ලබාදීම

විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත ප්‍රශංසා ලබාදීම සම්බන්ධයෙන් නිකුත් කර ඇති 1972 ජුනි 13 දිනැති අංක සී 72 හා 1983 අප්‍රේල් 07 දිනැති අංක 564 දරන කාර්යාල නියෝග මෙයින් අවලංගු වන අතර, ඉදිරියේදී ප්‍රශංසා ඉල්ලීම සම්බන්ධයෙන් පහත සඳහන් කරුණු කෙරෙහි අවධානය යොමු කරනු කැමැත්තෙමි.

1. ප්‍රශංසා සඳහා ඉල්ලුම් කිරීම

- 1.1 ප්‍රශංසා ලබාගැනීම සඳහා නිලධාරීන් විසින් කරනු ලබන ඉල්ලීම් කණ්ඩායම් භාර නිලධාරී / විගණන අධිකාරී හා සහකාර / නියෝජ්‍ය විගණකාධිපති මගින් සෘජුවම විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතුය.
- 1.2 ඉල්ලීම් ඉදිරිපත් කිරීම අප්‍රමාදව සිදු කළයුතු අතර, එය ප්‍රශංසාවට හේතුවන විගණන නිරීක්ෂණය ඇතුළත් විගණන විමසුම නිකුත් කළ දින සිට මාස දොළහක කාලයක් ඇතුළත විය යුතුය.
- 1.3 ඉහත පරිදි ඉල්ලුම්පත් ඉදිරිපත් කර නොමැති අවස්ථාවලදී නිලධාරීන් විසින් ප්‍රශංසා ඉල්ලා කරනු ලබන ඉල්ලීම් ප්‍රතික්ෂේප කරනු ලැබේ.

1.4 ප්‍රශංසාවක් ලබාදීම සම්බන්ධයෙන් තීරණයකට එළඹීමේදී පහත සඳහන් කරුණු කෙරෙහි අවධානය යොමු කරනු ලැබේ.

(අ) සාමාන්‍ය විගණන ක්‍රියාවලියට පරිබාහිර විශේෂ වූ කර්තව්‍යයන් විය යුතු අතර අදාළ නිරීක්ෂණයට පදනම් වූ විෂයය සම්බන්ධයෙන් නිලධාරියාගේ පිවිසුම, ආරම්භක ශක්තිය හා ඒ සඳහා විශේෂ ප්‍රාගුණයක් පෙන්වා තිබුණේද යන බව,

(ආ) විෂයය සම්බන්ධ කරුණු රැස් කිරීමේදී යොදාගෙන ඇති විධි ක්‍රම මගින් කරන ලද නිරීක්ෂණ සාක්ෂාත් කර ගැනීම සඳහා ඒවා ප්‍රමාණවත් පරිදි ප්‍රායෝගිකව යොදාගෙන තිබුණේද යන බව,

(ඇ) විෂයය සම්බන්ධයෙන් අදාළ නිලධාරියා විසින් විශේෂ උත්සුකභාවයක් දක්වා ඇති බවට ප්‍රමාණවත් සාක්ෂි ඇති බව හා නිලධාරියා විසින් එම කාර්යය ඉටුකළ බවට තහවුරු කර තිබුණේද යන බව,

1.5 ප්‍රශංසාවක් ඉල්ලුම් කළ යුත්තේ විශේෂයෙන් හා ප්‍රශංසාත්මකව ඉටුකළ රාජකාරියක් සඳහා පමණක්ම වන අතර, එම රාජකාරිය අවසානයේ ලැබී ඇති ප්‍රතිඵලවලින් ඒ බව සනාථ වී තිබිය යුතුය.

1.6 ප්‍රශංසා ලබාදීම සඳහා වැරදි, වංචා, නාස්තිය හා පාඩුවීම් පිළිබඳව හෙළිදරව් කිරීම්ද, සොරකම දූෂණය ආදිය වලක්වා ගැනීම සඳහා හෝ අදාළ විෂය සම්බන්ධ කාර්යසාධනය වැඩි දියුණු කිරීම සඳහා නිරීක්ෂණය කරන ලද විශේෂිත වූ යෝජනාද, අදාළ ආයතනවලින් තම අරමුණු ඉටුකිරීමේදී සමාජීය පිරිවැය කෙරෙහි හා පරිසර සාධක කෙරෙහි දක්වා ඇති අනුකූලතාවය සම්බන්ධයෙන් කර ඇති විශේෂිත වූ නිරීක්ෂණද සලකා බලනු ලබන අතර, එම ආයතනවලින් ලබාදී ඇති ප්‍රතිචාර හා පිළිතුරු මගින් ඒවා තහවුරු වීම සලකා බලනු ඇත.

1.7 විගණන නිරීක්ෂණය (සොයා ගැනීම) නිලධාරියාගේ / නිලධාරිනියගේ අති විශේෂ කැපවීම හෝ දක්ෂතාවය මත සිදුවූවක් විය යුතු අතර, එහි ප්‍රතිඵලය ප්‍රමාණාත්මකවීමත්, භෞතිකව අත්පත් කර ගෙන තිබීමත් හා අත්පත් කරමින් පවතින බවත් තහවුරු විය යුතුය. එම නිරීක්ෂණයන් නිසා අනාගතයේ තවදුරටත් මෙවැනි අලාභ හා අනාර්ථික තත්වයන් ඇතිවීම වලක්වා ගැනීමට හැකි වන බවත් තහවුරු විය යුතුය.

2. විගණකාධිපති හා අංශ ප්‍රධානි විසින් ප්‍රශංසාත්මක කාර්යභාරයන් හඳුනාගැනීම

අංශ ප්‍රධානීන් හෝ විගණකාධිපතිවරයා විසින් විගණන වාර්තාව අධ්‍යයනයේදී (Finalization) හඳුනා ගත් අති විශේෂ විගණන නිරීක්ෂණ සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු කැඳවා ප්‍රශංසාවන් ලබාදිය හැකි දැයි විගණකාධිපතිවරයා නම් කරනු ලබන කමිටුවක් විසින් තීරණය කරනු ලැබිය හැකි අතර, එසේ තීරණය කරනු ලැබුවේ නම් ඒ පිළිබඳ විස්තර දැන්වීම් පුවරුවේ ප්‍රදර්ශනය කරනු ඇත.

විගණකාධිපති

ප්‍රශංසාවට අයදුම් කිරීම සඳහා මඟ පෙන්වීමට ආදර්ශයක් පහත දැක්වේ.

1. අලි වැටවල් ඉදිකිරීම සඳහා පසුගිය වර්ෂ ගණනාවක් මුළුල්ලේ නෙදර්ලන්ත සමාගමකට කොන්ත්‍රාත්තුවක් පිරිනමා තිබූ අතර මෙම වර්ෂයේදීද ඒ අනුව කොන්ත්‍රාත්තුව එම සමාගමට පිරිනැමීමට කටයුතු කරමින් පැවතුණි. මේ සම්බන්ධව විගණන පරීක්ෂකවරිය විසින් සිදුකරන ලද අධ්‍යයනයේදී නෙදර්ලන්ත සමාගමෙන් සපයන උපකරණවලට වඩා ගුණත්වයෙන් හා පිරිවිතරයෙන් යුත් උපකරණ ඉන්දියානු සමාගම්වලින් මිලදී ගැනීමට හැකි බව නිරීක්ෂණය කර ඒ පිළිබඳව අංශ ප්‍රධානී දැනුවත් කර තිබුණි.

අංශ ප්‍රධානීන්ගේ මඟ පෙන්වීම අනුව සෘජුව හා අන්තර් ජාලය හරහා එම පිරිවිතරය හා ඊට ඉහළ පිරිවිතරවලට මෙන්ම ලංකාවේ දේශගුණයට සරිලන උපකරණ සඳහා මිල ගණන් ලබාගෙන අදාළ ආයතන වෙත යොමු කරනු ලැබුණි. එම මිල ගණන් නෙදර්ලන්ත සමාගමේ මිල ගණන්වලට වඩා සියයට 40 කට වඩා අඩු විය.

මෙහිදී අදාළ ආයතනය එම කොන්ත්‍රාත්තුව අවලංගු කර ඉන්දීය සමාගම්වලටත් එළඹිය හැකි පරිදි ප්‍රසම්පාදනය නැවත කැඳවීම මත අඩු මිලට හොඳ පිරිවිතරයෙන් යුතු භාණ්ඩ ලබා ගැනීම මත රු.මිලියන 40 ක ඉතිරියක් ආයතනයට ලබාගත හැකි විය.

මෙහිදී එම නිලධාරියාගේ කැපවීම හා විශේෂ හැකියාව මත ලබාගත් රු.මිලියන 40 ක ඉතිරියත්, අනාගතයේදී මෙවැනි අනාර්ථික වියදම් සිදුවීමට ඇති හැකියාව වැලකීමත් සලකා මෙම නිලධාරියාට ප්‍රශංසාවක් ලබාදීමට කටයුතු කරන ලදී.